



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA3 විභාගය - 2017 ජනවාරි

**ප්‍රශ්න සහ යෝජිත උත්තර
විෂය අංක (AA34)**

**ක්‍රියාවලීන්, පාලනයන් සහ විගණනය
(PCA)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තේටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

**AA3 විභාගය - 2017 ජනවාරි
(AA34) ක්‍රියාවලීන්, පාලනයන් සහ විගණනය**

යෝජිත උත්තර

A කොටස

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලකුණු 20)

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- සීමාසහිත යුනිවෙබ් ලංකා (පෞද්.) සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට බලපානු ලබන ආර්ථික සාධක
 1. පොලී අනුපාත
 2. උද්ධමනය
 3. විනිමය අනුපාත
 4. සේවා විද්‍යුක්තිය
 5. ආර්ථික සංවර්ධනය
 6. දේශපාලන ප්‍රතිපත්ති
 7. බදුකරණ ප්‍රතිපත්ති
- සීමාසහිත යුනිවෙබ් ලංකා (පෞද්.) සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට බලපානු ලබන තාක්ෂණික සාධක
 1. නිෂ්පාදන නව්‍යකරණය
 2. තාක්ෂණික ප්‍රගමනයන් / දියුණුවීම්
 3. නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ සීඝ්‍ර වෙනස්වීම්

(ලකුණු 05)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- (A) සී/ස ඊ මොබයිල් (පෞද්.) සමාගමට බලපෑම් කළ හැකි අභ්‍යන්තර අවදානම්
1. මෙහෙයුම් අවදානම - සමාගමේ මෙහෙයුම් කටයුතුවල සිදුවිය හැකි ඇණහිටීම්
 2. වංචා අවදානම - සේවකයන්ගේ සහ බාහිර පාර්ශ්ව මගින් සිදුවිය හැකි වංචා කිරීම් නිසා ඇතිවිය හැකි පාඩු
 3. කීර්තිනාම අවදානම - කීර්තිනාමයට සිදුවිය හැකි අලාභ
 4. අනුකූලවීමේ අවදානම - සමාගමේ ඇති නීතිරීතිවලට අනුකූලවීමට අපොහොසත් වීම නිසා ඇතිවිය හැකි අලාභ

(ලකුණු 03)

- (B) සී/ස ඊ මොබයිල් (පෞද්.) සමාගමේ අවදානම් අවම කිරීම සඳහා යොදාගත හැකි ශිල්පීය ක්‍රම
1. අවදානම වැළැක්වීම
 2. අවදානම අවම කිරීම
 3. අවදානම පැවරීම
 4. අවදානම භාරගැනීම

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- (A) විගණන හවුල්කරු විසින් මෙහෙයවීම යටතේ විගණන කණ්ඩායමේ සාමාජිකයන්ට සන්නිවේදනය කළ යුතු කරුණු
1. විගණන කණ්ඩායමේ සාමාජිකයන්ගේ වගකීම්
 2. කළ කාර්යයෙහි පරමාර්ථ
 3. ව්‍යාපාර ඒකකයේ ස්වභාවය
 4. විශේෂ අවධානයක් අවශ්‍ය ක්ෂේත්‍ර
 5. විගණන කණ්ඩායමේ සාමාජිකයන්ට මුහුණදීමට සිදුවිය හැකි ගැටලු
 6. විගණනය බැඳීම සම්බන්ධයෙන් වන විස්තරාත්මක ඵලඹීම

(ලකුණු 03)

- (B) විගණනයක් කරගෙන යාමේදී අධීක්ෂණය යටතට ඇතුළත් කළ යුතු කාර්යයන්
1. විගණන බැඳීමේ ප්‍රගතිය පිළිබඳ අඛණ්ඩව සොයා බැලීම
 2. විගණන කණ්ඩායමේ සිටින එක් එක් සාමාජිකයන්ගේ හැකියාවන් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම
 3. විගණන ප්‍රවේශයේ ගැටලු සොයා බැලීම
 4. විගණන බැඳීමේ පාර්ශ්වයන් වූ වඩා වැඩි අත්දැකීම් ඇති සාමාජිකයන් මගින් උපදේශ ලබාගැනීමේ හෝ සැලකිලිමත් වීමේදී ඇතිවන ගැටලු හඳුනා ගැනීම

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A) 'පාලන පරිසරය' යනු සංවිධානයේ අභ්‍යන්තර පාලනය සිදුකරගෙන යාමට පදනම සපයනු ලබන සම්මතයන්, ක්‍රියාවලීන් සහ ව්‍යුහයන් හි එකතුවකි.

විකල්ප උත්තරය

මින් අදහස් වනුයේ සංවිධානයක සංස්කෘතිය සහ අවදානම් පිළිබඳව දරණ ආකල්ප වේ. අවදානම් පිළිබඳව දැනුවත් වීමේ සංස්කෘතියක්, සංවිධානයේ නායකත්වය මගින් බිහි කරනු ලැබිය යුතු අතර අනෙකුත් සේවකයින්ට ආදර්ශමත් විය යුතුය.

(ලකුණු 02)

(B) පාලන ක්‍රියාකාරකම් තුළ ඇතුළත් වන අභ්‍යන්තර පාලන වර්ග

1. වැඩ බෙදීම
2. භෞතික පාලන
3. බලය දීම හා අනුමත කිරීම
4. කළමනාකරණමය පාලන
5. අධීක්ෂණ පාලන
6. සංවිධානමය පාලන
7. කාර්යමණ්ඩල පාලන

(ලකුණු 03)

(මුළු ලකුණු 05)

A කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.
(මුළු ලකුණු 30)

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A) ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයන්ට අදාළ වන මූලික මූලධර්ම

1. අවංක බව
2. අරමුණුගත බව
3. වෘත්තීය නිපුණත්වය
4. නිසි සැලකිල්ල
5. රහස්‍යභාවය
6. වෘත්තීයමය හැසිරීම

(ලකුණු 04)

(B)

(a) ස්වයං ඇල්ම මත තර්ජන - මූල්‍ය හෝ වෙනත් දෑ මගින් ගණකාධිකාරීවරයකුගේ විනිශ්චයට හෝ හැසිරීමට අයුතු ලෙස බලපෑමක් ඇතිකිරීමේ තර්ජනය වේ. මෙය සාමාජිකයන්ගේ, හෝ ආසන්නතම හෝ සමීපතම පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය සහ මූල්‍ය නොවන දෙයක් මගින් ඇතිවිය හැකිය.

උදාහරණ :-

- විගණන සේවාදායක සමග සෘජු මූල්‍ය ඇල්මක් ඇති පුද්ගලයකු විගණන කණ්ඩායමේ සිටීම.
- මුළු ගාස්තු සඳහා එක් සේවාදායකයකු මත අනවශ්‍ය යැපීම.
- විගණන සේවාදායක සමග සැලකිය යුතු සමීප ව්‍යාපාරික සබඳතාවයක් පවතින පුද්ගලයකු විගණන කණ්ඩායමේ සිටීම.
- විගණන කණ්ඩායමේ පුද්ගලයකු විගණන සේවාදායක සමග සේවා නියුක්තිය පිළිබඳව ගිවිසුම් ගත වීම.

(b) උපදේශන මත තර්ජන. - අරමුණු ගත බව පසුව නැතිවන ආකාරයට විගණන ආයතනයක් විසින් සේවාදායකට අදාළව යම් තත්ත්වයක් හෝ මතයක් සඳහා අනුග්‍රහය දක්වන විට.

උදාහරණ :-

- සේවාදායකයාගේ කොටස් ප්‍රවර්ධනය කිරීම.
- සේවාදායකයා හා තුන්වන පාර්ශවයක් සමග ඇති නඩු පැවරීමක් හෝ ආරවුලක් විගණක විසින් නීති උපදේශකයකු ලෙස සේවාදායක වෙනුවෙන් පෙනී සිටීම.

(c) සුහදශීලී වීමේ තර්ජන. - සේවාදායක හෝ ස්වාමියා සමග දිගු කාලීන සමීප සබඳතාවය නිසා, විගණක විසින් අනවශ්‍ය ලෙස අනුකම්පාසහගත වීම හෝ ඔවුන් විසින් ඉටුකළ කාර්යයන් අනවශ්‍ය ලෙස භාර ගැනීම.

උදාහරණ :-

- කාර්යභාරයේ විෂය කරුණ සම්බන්ධව සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක සිටින අධ්‍යක්ෂවරයකු, නිලධාරියකු හෝ සේවකයකු කාර්යභාරය භාර හවුල්කරු ලෙස මැනකදී කටයුතු කර තිබීම.
- වටිනාකම ඉතා කුඩා වන අවස්ථාවල හැර, වෘත්තීය ගණකාධිකාරීවරයකු විසින් සේවාදායකගෙන් ලැබෙන ත්‍යාගයක් භාරගැනීම.

(ලකුණු 06)

(මුළු ලකුණු 10)

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A) ප්‍රශ්නයේ විස්තර කරන ලද ගැටලුව නිසා සී/ස ලේටස්ට් ආණන්සේ (පෞද්.) සමාගමේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විගණක වාර්තාව කෙරෙහි ඇතිවන බලපෑම තක්සේරු කිරීම.

මෙම ගැටලුවට අනුව, තොග අගය කරනු ලබන්නේ පිරිවැයටය. කෙසේ නමුත්, පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය අඩුය. මෙය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 02 ට අනුව අගය කළ යුතු ක්‍රමය හා එකඟ නොවේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 02 ට අනුව තොගයන්, අගය කළ යුත්තේ එහි පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයන්වලින් අඩු අගයටය. එමගින් උපලබ්ධි නොවූ වටිනාකමක් ගිණුම්වල තොගය යටතේ පෙන්වීම කිරීම වළක්වනු ලැබේ. මෙය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 02 ට පටහැනි අතර රුපියල් මිලියන 30 වැරදි අගයක් (රු. මිලියන 50 - 20) පොත්වල සටහන් කර ඇත.

එමනිසා කළමනාකරණය විසින් මෙම සටහන මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි කිරීම සඳහා කටයුතු කළ යුතුය. අදාළ නිවැරදි කිරීම සඳහා කළමනාකරණය අපොහොසත් වුවහොත් විගණක වාර්තාව නැවත සංශෝධනය කළ යුතුය.

සමාගමේ කළමනාකරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 02 ට අනුකූල නොවීම සහ තොගයෙහි වැරදි අගයක් නිරූපනය කිරීම ද්‍රව්‍යමය නමුත් පැතිරී පවතින්නක් නොවේ.

එමනිසා තත්වාගණනයකළ මතයක් අවශ්‍ය වේ. තත්වාගණනය කළ යුතු මතයක් ප්‍රකාශ කිරීමේ පදනමේ දී තොග අගය කිරීමේදී ගත් වැරදි පිළිවෙත සහ ගිණුම් ප්‍රකාශනවලට එයින් ඇතිවන බලපෑම එකී ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් පහදා දැක්විය යුතුය.

තත්වාගණනය කළ මතය සඳහා පදනම් වූ ජේදයේ සඳහන් කරුණුවල බලපෑම හැර, සී/ස ලේටස්ට් ආණන්සේ (පෞද්ගලික) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ද, එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යය සාධනය සහ මුදල් ප්‍රවාහයන් ද, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල ප්‍රමාණාත්මක කරුණු අතින්ම සාධාරණ ලෙස ඉදිරිපත් කර ඇති බව (සත්‍ය හා සාධාරණ තත්ත්වයක් නිරූපනය වන බව) ප්‍රකාශ කළ යුතුය.

(ලකුණු 04)

(B) විකරණය කළ විගණන වාර්තාවක් වෙනස්වන අවස්ථා :

- ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව මූල්‍ය ප්‍රකාශන සමස්තයක් ලෙස ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර නොවේ යන්න විගණකගේ නිගමනය වූ විට.
- මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවේ ද යන්න නිගමනය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි ලබාගැනීමට විගණකට නොහැකි වූ විට.

විගණකවරයාට ප්‍රමාණවත් හා යෝග්‍ය විගණන සාක්ෂි ලබාගැනීමට නොහැකි වන අවස්ථා පහත පරිදි වේ.

1 ආයතනයේ පාලනයන්ගෙන් තොර අවස්ථාවන් වලදී:

උදා:- ආයතනයේ මූල්‍ය තොරතුරු විනාශ වී ඇති අවස්ථාවක.

2 විගණකවරයාගේ වැඩ කටයුතු වල ස්වභාවය හෝ කාලය සම්බන්ධ අවස්ථා :-

උදා:- අදාළ වර්ෂ අවසානයෙන් පසුව විගණක පත්කර ඇති අවස්ථාවක දී, එම ආයතනයේ වසර අවසාන භෞතික තොග ගණනය නිරීක්ෂණයට විගණකට අවස්ථාව නොලැබීම.

කරුණක් අවධාරණය කිරීමේ ජේදයක් සහිත විගණන වාර්තාවක්, මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන් විසින් විශේෂ කරුණු සම්බන්ධයෙන් යෝග්‍ය අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක භාවිත කරනු ලබයි. එහිදී විගණකගේ තීන්දුව, මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන්ගේ මූලික තේරුම් ගැනීමට හැකියාවක් ලැබේ. අවධාරණය කිරීමේ ජේදයක් විගණන වාර්තාවකට ඇතුළත් කිරීමෙන් විගණකගේ මතයට බලපෑමක් ඇති නොකරයි.

උදා :- අවිනිශ්චිතතාවයක් තිබෙන, විශේෂිත නඩු කීමකදී ඇතිවිය හැකි අනාගත ප්‍රතිඵලයන් සම්බන්ධයෙන්

(ලකුණු 06)

(මුළු ලකුණු 10)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

සහතික වීමේ කාර්යභාරයක ප්‍රධාන මූලිකාංග

1. තුන් පාර්ශ්ව සබඳතාවය

පාර්ශ්ව 03 නම්,

- අපේක්ෂිත පරිශීලකයන්
- වෘත්තීයේ යෙදෙන්නා
- වගකිවයුතු පාර්ශ්වය - තොරතුරු සපයන්නා

2. යෝග්‍ය විෂය කරුණක් පැවතීම

සහතිකවීමේ කාර්යභාරයන් සඳහා අදාළ වන රාමුවට අනුව සෑම සහතික වීමේ කාර්යභාරයක් සඳහාම යෝග්‍ය විෂය කරුණක් අනිවාර්යයෙන් තිබිය යුතු අතර එය හඳුනාගත හැකි හා සපයාගත හැකි විය යුතුය.

- මූල්‍ය ප්‍රකාශන (අතීත මූල්‍යය තොරතුරු)
- මූල්‍යය නොවන කාර්යසාධනය. (මෙහෙයුමේ කාර්යක්ෂම බවට හා සඵලදායී බවට අදාළ වන ප්‍රධාන කාර්යසාධන දර්ශකයන්)
- පද්ධති සහ ක්‍රියාවලි.
- වර්යාවන්.

3. සුදුසු නිර්ණායකයන්

සහතිකවීමේ කාර්යභාරයකදී විෂය කරුණ ඇගයීම හෝ මැනීම සඳහා යොදාගනු ලබන මිනුම්, නිර්ණායකයන් වේ. වෘත්තීය යෙදෙන්නා විසින් සහතිකවීමේ කාර්යභාරයක් සඳහා එකඟ වූ විෂය කරුණු සම්බන්ධයෙන් සහතික විමක් ලබාදෙයි.

4. විගණන සාක්ෂි

වෘත්තීය යෙදෙන්නෙකු විසින් විෂය කරුණු සම්බන්ධයෙන් වෘත්තීය විනිශ්චයන්ට එළඹීම සඳහා යොදාගනු ලබන සාක්ෂි ප්‍රමාණවත් හා යෝග්‍ය විය යුතුය.

5. සහතික කිරීමේ වාර්තාව / නිගමනය

බලාපොරොත්තු වූ පරිශීලකයා වෙත වෘත්තිකයා විසින් ඔහුගේ මතය හෝ නිගමනය තම සහතික වාර්තාවේ ඉදිරිපත් කරනු ලබයි.

(ලකුණු 10)



B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.
(මුළු ලකුණු 50)

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A)

(a) වැටුප් සැකසීමේ පද්ධතියේ පවතින අභ්‍යන්තර පාලන දුර්වලතා

1. පැමිණීම වාර්තා කරන පත්වි කාඩ්පත් භාවිත කිරීමේදී එම කාඩ්පත යොදා පැමිණීම සටහන් කරන ක්‍රියාවලිය නිලධාරියෙකුගේ අධීක්ෂණයට ලක් නොවීම
2. සමාගමේ සියලුම අලුත් පත්වීම් මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන අතර, අලුත් සේවකයන් වැටුප් සැකසීමේ පද්ධතියට ඇතුළත් කිරීම කරනු ලබන්නේ මානව සම්පත් විධායක විසින් වීම
3. අතිකාල ගෙවීම, වැටුප් සැකසීමේ පද්ධතිය මගින් ගණනය කරනු ලැබීම
4. පැමිණීමේ වාර්තා මත පදනම්ව සේවකයන්ගේ ප්‍රසාද දීමනා ගෙවනු ලබන අතර එම ගණන් වැටුප් සැකසීමේ පද්ධතියට ඇතුළත් කරනු ලබන්නේ වැටුප් ලිපිකරු විමයි.
5. සියලුම කර්මාන්තශාලා සේවකයන්ට මුදලින් වැටුප් ගෙවීම කරනු ලබන්නේ වැටුප් ලිපිකරු විසින් අතර ඔහු විසින් ගෙවනු ලබන ගෙවීම් සඳහා වැටුප් භාරදුන් බවට ලියවිල්ලක් ලබා නොගැනීම

(ලකුණු 04)

(b) නිර්දේශයන්

1. මෙම ක්‍රියාවලිය කිසියම් වගකිව යුතු නිලධාරියෙකු විසින් අධීක්ෂණය කළ යුතු අතර එහිදී එක් සේවකයෙකු විසින් පත්වි කාඩ්පත් කිහිපයක් යන්ත්‍රයේ සටහන් වීම සිදුවීම වළක්වනු ලබයි.
2. අලුත් සේවකයන් වැටුප් සැකසීමේ පද්ධතියට ඇතුළත් කළ යුත්තේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් අදාළ බඳවා ගැනීම පිළිබඳ ප්‍රකාශ කරන බලයලත් ලියවිල්ලක් ලැබීම මගින් පමණක් වීම
3. අතිකාල සඳහා ගෙවීම් සිදුකිරීමට ප්‍රථම එම අතිකාල ගෙවීම වගකිවයුතු නිලධාරියෙකු මගින් තහවුරු කිරීම
4. ලිපිකරු විසින් සියලු දත්ත පද්ධතියට ඇතුළත් කළ පසු, එම සියලු දත්ත නිෂ්පාදන අධීක්ෂකගේ ගණනය කිරීම් සමග සැසඳිය යුතුවීම
5. වැටුප් ලිපිකරු විසින් මුදලින් වැටුප් ගෙවීමේදී ඒ සඳහා වෙන වෙනම නිවැරදිව වැටුප් භාරදුන් බවට ලියවිල්ලක් සේවකයන්ගෙන් ලබාගැනීම

(ලකුණු 04)

(c) පරිගණකගත වැටුප් සැකසීමේ පද්ධතියක් භාවිත කිරීම ආශ්‍රිතව ඇති ප්‍රධාන අවදානම්

අදාළ පද්ධතියට පරිගණක වෛරස් හෝ වෙනත් දෝෂයක් හෝ යම්කිසි බිඳවැටීමක් නිසා හානිවීමේ අවදානම

1. අනවසර ආක්‍රමණ ඔස්සේ පද්ධතියට විය හැකි හානි
 - පද්ධතියේ සුමට මෙහෙයුම්වලට බලපෑ හැකිවීම
 - වාණිජ්‍යමය සංවේදී තොරතුරු ලබාගත හැකිවීම
 - පරිගණක වෛරස් හෝ වෙනත් දෝෂ, බිඳවැටීම් හේතුවෙන්

(ලකුණු 02)

(d) (i) පොදු පාලනයන්

- මොඩියුලයන් සඳහා මුරපද අගුලු යොදා ගැනීම - මෙමගින් පරිගණක මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ ප්‍රවේශය සීමා කිරීම
- දුරස්ථ පර්යන්ත හරහා භෞතික ආරක්ෂාව
- පරිගණක වෛරස් හඳුනා ගැනීමේ සහ සොයා ගැනීමේ මෘදුකාංග සහ ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය
- වැඩසටහන්වල උපස්ථ ලබාගෙන ඒවා වෙනත් ස්ථානයක ගබඩා කිරීම
- නව මෘදුකාංගය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ වැඩමුළු පැවැත්වීම

(ලකුණු 03)

(d) (ii)

- යෙදවුම් පරිපූර්ණත්වය සඳහා පාලනයන්
 - එකතුව පාලනය කිරීම සඳහා භෞතික ගණනයන් සහ වැඩසටහන්ගත ගිවිසුම්
 - ලියකියවිලි ගණනය
 - මුල් ලියකියවිලි සමග ක්‍රියාවලීන් වලින් ලැබුණු නිමැවුම් එකින් එක ගැලපීම
- යෙදවුම්වල නිරවද්‍යතාවය සඳහා පාලනයන්
 - ව්‍යාජ යෙදවුම් ගනුදෙනු සඳහා දත්ත ක්ෂේත්‍රය පරීක්ෂා කිරීම සඳහා වැඩසටහන් උදා - වටිනාකම්, යොමු අංකය, දිනය
 - සංඛ්‍යා සත්‍යායනය
බුද්ධි පරීක්ෂණ
ප්‍රවර්තන පරීක්ෂණ
- යෙදවුම් සඳහා බලය දීමට පාලනයන්
 - තොරතුරු යෙදවුම් සඳහා අවසර / බලය ලබාදී ඇති බවට තහවුරු කිරීමට භෞතික පරීක්ෂණ
 - බලයලත් පුද්ගලයන් මගින් යෙදවුම්
- සැකසුම් හරහා පාලනයන්
- මෙහෙයුම්වල අඛණ්ඩභාවය තහවුරු කිරීම සඳහා පාලනයන්

(ලකුණු 02)

(B)

(a) අතිරේක විගණන පටිපාටි

වෙළෙඳ ණයගැතියෝ

1. ණයගැති තහවුරු කිරීම්
2. භාණ්ඩ පිටත් කිරීමේ සටහන්, ඉන්වොයිස් සහ ගනුදෙනුකරුවන්ගේ කුවිතාන්සි / භාරගැනීම්
3. සෘජු තහවුරු කිරීම් ලබාගැනීම

දේපළ, පිරියත හා උපකරණ

1. දේපළ, පිරියත හා උපකරණ භෞතික පරීක්ෂාව
2. ඒ ඒ වත්කම්වලට අදාළ මුල් පිටපත් සමග එම වත්කම්වල හිමිකම පරීක්ෂා කිරීම
3. අනෙකුත් දෑ සියල්ල අදාළ නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් වී දැයි සොයා බැලීම
4. ගිණුම්කරණ මූලධර්මවල ස්ථාවර බව සහ සාධාරණ බව තහවුරු කිරීම

බැංකු ණය

1. ගිවිසුම්වල නීතිමය බලය සොයා බැලීම
2. බැංකු ණයවල ශේෂයන්, බැංකු මගින් ලබාගැනීම
3. බැංකු ණය බේරුම් කිරීම්, පොලී ගෙවීම් වටිනාකම් පරීක්ෂා කිරීම සහ ඒවා මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම

(ලකුණු 06)

(b) විශ්ලේෂණාත්මක පටිපාටිය හඳුනා ගැනීම

වෙළෙඳ ණයගැතියෝ

	2016	2015
	රු.	රු.
විකුණුම්	1,005,630	700,250
ණයගැතියෝ	209,500	116,700

පෙර වර්ෂය සමග සැසඳීම $(92,800 / 116,700) \times 100 = 79\%$

ණයගැති අයකිරීමේ කාලය	$209,500/1,005,630 \times 365$	$116,700/700,250 \times 365$
	76.04	60.83
	දින 76	දින 61

2015 වර්ෂය සමග සැසඳීමේදී ණය අය කරගැනීමේ කාලය සැලකිය යුතු අන්දමට වැඩි වී ඇත. 2016.03.31 දිනට ණයගැතියන් 05 දෙනෙකු සිටීමද, එයින් එක් අයෙකු බොල්ණයක් ලෙස හඳුනාගෙන තිබීම ද නිසා, මෙම ක්ෂේත්‍රය ගැන අවධානය යෙදිය යුතුව ඇත.

දළ ලාභය

	2016	2015
	රු.	රු.
විකුණුම්	1,005,630	700,250
දළ ලාභය	452,630	343,130
දළ ලාභ අන්තකය	452630/1005630x100	343130/700250x100
	45%	49%

2015 වර්ෂය සමග සසඳන විට දළ ලාභ අනුපාතිකය ක්‍රමයෙන් අඩුවෙමින් යන බව දක්නට ලැබේ. විකුණුම් වටිනාකම වැඩිවුවත්, විකුණුම් ඉහළ ගිය අනුපාතයට වඩා විකුණුම් පිරිවැය ඉහළ යාම ඊට බලපා ඇත. මේ සඳහා බලපාන කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

(ලකුණු 02)

(c) සැඟහැල්

1. පැවැත්ම
2. අයිතීන් සහ බැඳීම්
3. පරිපූර්ණත්වය
4. අගය කිරීම් සහ බෙදා වෙන්කිරීම්

(ලකුණු 02)

(මුළු ලකුණු 25)

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(A) (a) මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් තිබිය දී විගණක විසින් උචිත නොවන මතයක් ප්‍රකාශකිරීමට ඇති අවදානම විගණන අවදානම ලෙස හැඳින්වේ. එය ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන්ගේ අවදානම සහ අනාවරණ අවදානමේ (Detection Risk) ශ්‍රිතයන් වේ. ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම, ආවේනික අවදානම සහ පාලන අවදානම යන අංග දෙකෙන් සමන්විත වේ.

(ලකුණු 02)

(b) ADP සමාගම සහ එහි පරිසරය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු ක්ෂේත්‍ර

1. කර්මාන්ත, නියාමනයන් සහ අනෙකුත් බාහිර සාධක, අදාළ මූල්‍ය වාර්තාකරණ රාමුව අන්තර්ගතව
2. අස්තිත්වයේ ස්වභාවය සහ එහි ගිණුම්කරණ ප්‍රතිපත්ති
3. පරමාර්ථ, උපායමාර්ග සහ අදාළ ව්‍යාපාරික අවදානම්
4. අස්තිත්වයේ මූල්‍ය ක්‍රියාකාරිත්ව කාර්යසාධනය, මිනුම් සහ සමාලෝචනය
5. අභ්‍යන්තර පාලනයන්

(ලකුණු 03)

(c) ADP සමාගම හි විගණනය ඉටුකිරීමේදී සැලකිය යුතු තරමේ අවදානම් පෙන්නුම් කෙරෙන ක්ෂේත්‍ර අවදානම් පෙන්නුම් කෙරෙන ක්ෂේත්‍ර

1. ප්‍රදේශයේ කිරි ගොවීන්ගෙන් කිරි එකතු කිරීමට සහ ඔවුන් වෙත ගෙවීම් කිරීම කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු වීම (ගිණුම් විධායක) - මෙහිදී වංචා සිදුවීමේ අවදානමක් ඇත.
2. වර්තමාන ගණකාධිකාරීවරයා වර්ෂය තුළ ගණකාධිකාරී තනතුරට පත් කරගන්නා ලද 03 වන තැනැත්තා වන අතර ඔහු ද වෘත්තීය සුදුසුකම් ලබාගත් තැනැත්තෙකු නොවීම - අදාළ සමාගම යටතේ පරිපාලන සමාගම් 03 ක් තිබෙන බැවින් මේවායේ සිදුවන සංකීර්ණ ගනුදෙනු සඳහා විශේෂඥ දැනුමක් අවශ්‍ය වේ. මේ තුළින් මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණාත්මක අවප්‍රකාශ සඳහන් වීමේ ඉඩකඩ ඇත.
3. ට්‍රීමෝ නම් වූ අලුත් තරගකරුවෙකු ADP සමාගමේ කර්මාන්තයට පිවිස ඇති අතර ඔවුන් ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සඳහා විශාල ආයෝජනයක් කර ඇති අතර වෙළෙඳපොළ තුළ සැලකිය යුතු කොටසක් අත්පත් කරගෙන තිබීම. එමනිසා ADP නිෂ්පාදිතවලට ඇති ඉල්ලුම සීඝ්‍ර ලෙස පහත බසීමින් තිබීම
4. සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු තහවුරු කළ විට, අන්තර් සමාගම් වෙත සැලකිය යුතු විකුණුම් ප්‍රමාණයක් වර්ෂය අවසානයට ආසන්නව සිදු කර ඇති බව හඳුනාගෙන තිබීම
5. ගෙවීම් සමාලෝචනය කිරීමේදී, සැලකිය යුතු තරම් ප්‍රමාණයක් නීතිඥයෙකුට ගෙවා තිබීම. එම ගනුදෙනු අසාමාන්‍ය වන අතර සමාගම සතුව නීතිමය කටයුතු තිබිය හැකි වීම සහ හඳුනා නොගත් වගකීම් තිබිය හැකි වීම

(ලකුණු 08)

(d) ස්ථාවර විගණන ගොනුවේ ඇතුළත් කළ හැකි තොරතුරු වර්ග

1. අස්තිත්ව සංවිධානයේ ව්‍යුහයේ නෛතික තත්ත්වය
2. අත්‍යවශ්‍ය වැදගත් නෛතික ලේඛන
3. කර්මාන්තයේ, නියාමනයට අදාළ බැඳීම් පිළිබඳ විස්තර (ඒ ඒ අස්තිත්වය මෙහෙයවනු ලබන)
4. ආයතනයේ නීතිගත කිරීමේ සහතිකය, සාංගමික ව්‍යවස්ථාවලිය
5. අස්තිත්වය විසින් අනුකූල විය යුතු ව්‍යවස්ථාපිත අවශ්‍යතා
6. අස්තිත්වයේ තොරතුරු පද්ධතිය සහ අභ්‍යන්තර පාලන පද්ධති පිළිබඳ ලිඛිතකරණය
7. සමාගම විසින් පවත්වාගනු ලැබූ පොත් සහ සටහන්වල සම්පූර්ණ ලැයිස්තුවක්
8. ගිවිසුම්හි උදාහරණවල පිටපත්, විශේෂ එකඟතාවයන් (වසරෙන් වසරට අදාළ වන)
9. ප්‍රධාන ස්ථාවර වත්කම්වල විස්තර (දේපළ ආදියෙහි)

(ලකුණු 02)

(B)

- (a) 1. විශේෂඥයාගේ වෘත්තීයමය නිපුණතාවය ඇගයීම
2. තක්සේරුකරු විසින් කරන ලද වටිනාකමේ, අදාළභාවය සහ සාධාරණභාවය නිර්ණය කිරීම
3. තක්සේරු කිරීමේදී සැලකිය යුතු උපකල්පන යොදාගෙන ඇත්නම් විගණක විසින් ඒවායේ අදාළත්වය සහ සාධාරණත්වය සොයා බැලීම
4. තක්සේරුකරුගේ කාර්යයේදී දත්ත මූලාශ්‍ර සම්බන්ධ කරගන්නේ නම්, ඒවායේ අදාළත්වය, පරිපූර්ණත්වය සහ නිරවද්‍යතාවය සොයා බැලිය යුතුය.

(ලකුණු 04)

(b) 'කළමනාකරණයේ ලිඛිත නියෝජනයක්' යනු, යම්කිසි විෂයයන් හෝ අනෙකුත් විගණන සාක්ෂිවලට උපකාර වන යම් යම් කරුණු සනාථ කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් විගණකවරයාට ලබාදෙන ලිඛිත ප්‍රකාශනයකි.

(ලකුණු 02)

(c) වාචික නියෝජනයන් පසුව වෙනස් කළ හැකි බැවින් ලිඛිත නියෝජනයන් වඩා විශ්වාසදායී වේ. ලිඛිත නියෝජනයන් විගණන සාක්ෂි වර්ගයක් වුව ද ඒවායේ සීමාවන් පවතී.

මෙය අභ්‍යන්තර මූලාශ්‍රයක් වීම හේතුවෙන් එමගින් ඊට අදාළ ගැටලුවලට ප්‍රමාණවත් හා යෝග්‍ය විගණන සාක්ෂි සැපයීමක් සිදු නොකරයි.

මීට අමතරව කළමනාකරණය විසින් විශ්වාසනීය ලිඛිත නියෝජනයක් ලබා දී තිබූ පමණින් මූල්‍ය ප්‍රකාශනවල නිශ්චිත සැදහුම් සම්බන්ධයෙන් විගණන සාක්ෂිවල ස්වභාවයට හෝ තරමට බලපානු නොලැබේ.

තෙවන පාර්ශවයන් මගින් ලබා ගන්නා තොරතුරු අභ්‍යන්තර මූලාශ්‍රවලින් ලබා ගන්නා තොරතුරුවලට සාපේක්ෂව විශ්වාසනීය බවෙන් වැඩිය. උදාහරණයක් ලෙස, නීතිමය කරුණක් සම්බන්ධයෙන් කළමනාකරණ නියෝජනයන් බාහිර නීති උපදේශකයින්ගේ මතය සමඟ සැසඳිය හැකි වීම වැළැක්විය හැකිය.

(ලකුණු 04)

(මුළු ලකුණු 25)


C කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2017 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)